

The above statement of particulars required for the purpose of registration is hereby furnished by me / us.

தமிழ் / Date:

உறுதி / சத்தியக் / கடத்தாந் / AFFIDAVIT

පැවි
සමහර මානව ශිෂ්ටාචාරයන් වැඩිදුරටත් පවතින බවයි.

එන මම ඉහත පැරණි ඇතුළත

[illegible]

0..... විදුලි දැනට දො..... ද මා ඉදිරිපත් කළ
 පුවත දේ / සන්නිවේදන කාර්ය දේ

[illegible]

රුපියල් 25/- මුද්දරය දැන්වීම පත්‍රය අත්සන් කළ
 තැනැත්තාගේ අත්සනින් අලංකෘත සුරුස.
 25/- රුපා මුත්තිනා ජාතිකයෙකුගේ
 මුද්දරය මුද්දරයට ලබාදීම.
 The Stamp for 25/- to be cancelled by the
 deponent by signing on it.

මාදූත විනිශ්චයකරුතු / Superintendent of the Prison

[illegible]

If Trading, Import / Export or manufacture, state clearly the type of goods that are being traded / Imported Exported or manufactured.

[illegible][illegible]

Any other Name (in full) used in addition to the usual name. In case of a married women the maiden name (in full).

[illegible]

All the partners of the Firm should sign this application. Otherwise it may be signed by on of them who should furnish an affidavit verifying the particulars.

காண்க. காசக் கட்டளை ஒன்று தபால் கட்டளை எவ்வாற்றில் கோடுப்பவரின் பெயராக, "யூதன் செயலாளர் தலை மாகாணம்" எனக்குறிப்பிட்டு அனை பதிவுத் தபால் மூலம் அனுப்பப்பட வேண்டும். Cheques, Money Orders or Postal Orders should be drawn in favour of "Chief Secretary, Uva Province" and sent by Registered Post.

3636 සමාගමේ හිමිකරුවන් /
 හවුල්කරුවන් අයුතු,
 ව්‍යාපාරික කටයුතුන්, ප්‍රතිකර්ම,
 ප්‍රතිකර්මයන් සහ සම්පත්,
 Signature / Signatures of Partner /
 Partners of the Firm